



**ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2020 අංක 10 දරන චක්‍රලේඛය ප්‍රකාර
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ණයකරුවන් සඳහා
ණය මුදල් ගෙවීමට සහන කාලයක් ලබාගැනීමේ අයදුම්පත්‍රය**

මෙම අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2020 නොවැම්බර් 30 දින හෝ ඊට ප්‍රථම ණය ලබාගත් ශාඛාව වෙත භාරදිය යුතුය.

ණය ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන්ගේ	(1).....
සම්පූර්ණ නම/නම්	(2)
ණය ගනුදෙනුකරු/ගනුදෙනුකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය/අංක (නව සහ පැරණි)	(1)..... (2)
දුරකථන අංකය/අංක	(1)..... (2)
විද්‍යුත් තැපැල් ලිපිනය/ලිපිනයන්	(1)..... (2)
ණය සහනය අපේක්ෂිත	(1).....
ණය ගිණුම් අංකය/අංක	(2)
ණය ලබාගත් ශාඛාව/ශාඛා	(1)..... (2)
රැකියා ස්ථානය සහ රැකියා ස්ථානයේ මානව සම්පත් කළමනාකරුගේ දුරකථන අංකය/අංකයන්	

මා / අප විසින් සම්පූර්ණ කරන ලද ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප්‍රකාශ කරමි/කරමු.

මා/අප හට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රකාශිත ණය සහනය අවශ්‍ය බවද, මා/අප ඉදිරිපත් කරන ලද තොරතුරු සත්‍ය නොවන්නේ නම්, මා/අප හට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති 2020 අංක 10 දරන 2020.11.09 දිනැති චක්‍රලේඛයේ සඳහන් ණය සහනය නොලැබෙන බව මා/අප විසින් දන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටිමි/සිටිමු.

මෙයට විශ්වාසී,

	නම	අත්සන	දිනය
(1)			
(2)			

ණය සහනය සඳහා සුදුසුකම් ලබන ණයකරුවන්/ව්‍යාපාර හා අදාළ කොන්දේසි

- 2020.10.01 දින වන විට අක්‍රීය ණය කාණ්ඩයට ඇතුළත්ව නොමැති සක්‍රීය ලෙස ගෙවීම් කරනු ලබන නිවාස/පුද්ගලික ණය සහ උකස් අත්තිකාරම්
- සෘජු හා වක්‍ර ආකාරයෙන් අපනයන ක්ෂේත්‍රයේ සහ සංචාරක කර්මාන්තයේ නියැලුණු ව්‍යාපාරිකයන්/ස්වයං-රැකියාකරුවන් සහ රැකියා නියුක්තිකයන් (උදා - ඇගළුම්, තොරතුරු තාක්ෂණ, තේ, වැවිළි කර්මාන්තය, කුළු බඩු, සේවා පහසුකම් සපයන්නන්, උත්සව කළමනාකරණය, නිෂ්පාදන, කෘෂි කර්මාන්තය හා ඉදිකිරීම් අංශය ආදී වශයෙන්)
- COVID-19 වසංගත තත්ත්වය මත ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් හුදකලා කිරීම හේතුවෙන් රැකියා අහිමි වූ, වැටුප් කප්පාදු වලට ලක් වූ හෝ ආදායම අහිමි වූ ණයකරුවන්
- ඉහත අංක 3 හි දැක්වෙන කරුණ සනාථ කිරීම පිණිස ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. (සේවා ආයතනයෙන් ලබාගත් ලිපියක්, වැටුප් කප්පාදුවට පෙර හා පසු ලබාගත් වැටුප් වාර්තා, ව්‍යාපාර ආදායම අඩුවීම තහවුරු කිරීමට දිවුරුම් ප්‍රකාශයක්)
- මෙම ණය සහනය ක්‍රියාත්මක කිරීමට අදාළ එකඟතා ගිවිසුමකට එළඹීය යුතු අතර, ඒ සඳහා අදාළ ශාඛාව වෙත පැමිණිය යුතුය. (ණය සහනය සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන් වෙත මේ සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් අදාළ ශාඛාව වෙතින් කරනු ඇත.)
- ණය නොගෙවා සිටින කාලය සඳහා වාරිකය මත පොළියක් අයකෙරේ.
- 2020.11.30 දිනට පසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සඳහා ණය ආපසු ගෙවීමේ සහන කාලයක් ලබාදීම සඳහා සලකා බලනු නොලැබේ.